

බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ සිරකරු සුභසාධක අරමුදල-2024

1. මූල්‍ය ප්‍රකාශන

1.1. තත්ත්වගණනය කළ මතය

බන්ධනාගාර සිරකරු සුභසාධක අරමුදලේ 2024 දෙසැම්බර් 31 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය කාර්යසාධන ප්‍රකාශනය, ස්කන්ධය වෙනස්වීමේ ප්‍රකාශන සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා මුදල් ප්‍රවාහ ප්‍රකාශනය සහ ප්‍රමාණාත්මක ගිණුම්කරණ ප්‍රතිපත්තිවලට අදාළ තොරතුරුද ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවලට අදාළ සටහන්වලින් සමන්විත 2024 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(1) ව්‍යවස්ථාව සමග සංයෝජිතව කියවිය යුතු 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ විධිවිධාන ප්‍රකාර මාගේ විධානය යටතේ විගණනය කරන ලදී. පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කළ යුතු යැයි මා අදහස් කරන මාගේ අදහස් දැක්වීම හා නිරීක්ෂණයන් මෙම වාර්තාවේ දැක්වේ.

මෙම වාර්තාවේ 1.5 ඡේදයේ දක්වා ඇති කරුණුවලින් වන බලපෑම හැර, මූල්‍ය ප්‍රකාශනවලින් 2024 දෙසැම්බර් 31 දිනට අරමුදලේ මූල්‍ය තත්ත්වය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා එහි මූල්‍ය ක්‍රියාකාරීත්වය හා මුදල් ප්‍රවාහ ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිතිවලට අනුකූලව සත්‍ය හා සාධාරණ තත්ත්වයක් පිළිබිඹු කරන බව මා දරන්නා වූ මතය වේ.

1.2. තත්ත්වගණනය කළ මතය සඳහා පදනම

මෙම වාර්තාවේ 1.5 ඡේදයේ දක්වා ඇති කරුණු මත පදනම්ව මා මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් තත්ත්වගණනය කළ මතයක් පළකරනු ලැබේ.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිතිවලට (ශ්‍රී.ලං.වි.ප්‍ර.) අනුකූලව මා විගණනය සිදුකරන ලදී. මෙම විගණන ප්‍රමිතියටතේ වූ මාගේ වගකීම, මෙම වාර්තාවේ මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම යන කොටසේ තවදුරටත් විස්තර කර ඇත. මාගේ තත්ත්වගණනය කළ මතය සඳහා පදනමක් සැපයීම උදෙසා මා විසින් ලබාගෙන ඇති විගණන සාක්ෂි ප්‍රමාණවත් සහ උචිත බව මාගේ විශ්වාසයයි.

1.3. මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් කළමනාකරණයේ සහ ඊට සම්බන්ධ පාලනය කරන පාර්ශවයන්ගේ වගකීම්

මෙම මූල්‍ය ප්‍රකාශන ශ්‍රී ලංකා රාජ්‍ය අංශයේ ගිණුම්කරණ ප්‍රමිතිවලට අනුකූලව පිළියෙල කිරීම හා සාධාරණ ලෙස ඉදිරිපත් කිරීම සහ වංචා හෝ වැරදි හේතුවෙන් ඇතිවිය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොරව මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවනු පිණිස අවශ්‍යවන අභ්‍යන්තර පාලනයන් තීරණය කිරීම කළමනාකරණයේ වගකීම වේ.

මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමේදී, අරමුදල අඛණ්ඩව පවත්වාගෙන යාමේ හැකියාව තීරණය කිරීම කළමනාකරණයේ වගකීමක් වන අතර, කළමනාකාරීත්වය අරමුදල ඇවර කිරීමට අදහස් කරන්නේ නම් හෝ වෙනත් විකල්පයක් නොමැතිවීමේදී මෙහෙයුම් නැවැත්වීමට කටයුතු කරන්නේ නම් හැර අඛණ්ඩපැවැත්මේ පදනම මත ගිණුම් තැබීම හා අරමුදල අඛණ්ඩ පැවැත්මට අදාළ කරුණු අනාවරණය කිරීමද කළමනාකරණයේ වගකීමකි.

අරමුදලේ මූල්‍ය වාර්තාකරන ක්‍රියාවලිය සම්බන්ධව පරීක්ෂා කිරීමේ වගකීම, සම්බන්ධ පාර්ශව විසින් දරනු ලබයි.

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 16(1) උපවගන්තිය ප්‍රකාරව, අරමුදලේ වාර්ෂික සහ කාලීන මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවන පරිදි ස්වකීය ආදායම්, වියදම්, වත්කම් හා බැරකම් පිළිබඳ නිසිපරිදි පොත්පත් හා වාර්තා පවත්වාගෙන යා යුතුය.

1.4. මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම

සමස්තයක් ලෙස මූල්‍ය ප්‍රකාශන, වංචා සහ වැරදි නිසා ඇතිවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොරවට සාධාරණ තහවුරුවක් ලබාදීම සහ මාගේ මතය ඇතුළත් විගණන වාර්තාව නිකුත් කිරීම මාගේ අරමුණ වේ. සාධාරණ සහතිකවීම උසස් මට්ටමේ සහතිකවීමක් වන නමුත්, ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනය සිදුකිරීමේ දී එය සැමවිටම ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් අනාවරණයකර ගන්නා බවට වන තහවුරු කිරීමක් නොවනු ඇත. වංචා සහ වැරදි තනි හෝ සාමූහික ලෙස බලපෑම නිසා ප්‍රමාණාත්මක සාවද්‍යප්‍රකාශනයන් ඇතිවිය හැකි අතර, එහි ප්‍රමාණාත්මකභාවය මෙම මූල්‍ය ප්‍රකාශන පදනම්කර ගනිමින් පරිශීලකයන් විසින් ගනු ලබන ආර්ථික තීරණ කෙරෙහි වන බලපෑම මත රඳා පවතී.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනයේ කොටසක් ලෙස මා විසින් විගණනයේ දී වෘත්තීය විනිශ්චය සහ වෘත්තීය සැකමුසු බවින් යුතුව ක්‍රියාකරන ලදී. මා විසින් තවදුරටත්,

- ප්‍රකාශ කරන ලද විගණන මතයට පදනමක් සපයාගැනීමේ දී වංචා හෝ වැරදි හේතුවෙන් මූල්‍ය ප්‍රකාශනවල ඇතිවිය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇතිවීමේ අවදානම් හඳුනාගැනීම හා තක්සේරු කිරීම සඳහා අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම්කර ක්‍රියාත්මක කරන ලදී. වරදවා දැක්වීම හේතුවෙන් සිදුවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් සිදුවන බලපෑමට වඩා වංචාවකින් සිදුවන්නා වූ බලපෑම ප්‍රබලවන්නේ ඒවා දුස්ස්‍රාව්‍යයෙන්, ව්‍යාජ ලේඛන සැකසීමෙන්, චේතනාන්විත මගහැරීමෙන්, වරදවා දැක්වීමෙන් හෝ අභ්‍යන්තර පාලනයන් මගහැරීමෙන් වැනි හේතු නිසා වන බැවිනි.
- අභ්‍යන්තර පාලනයේ සඵලදායීත්වය පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීමේ අදහසින් නොවුව ද, අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම්කිරීම පිණිස අභ්‍යන්තර පාලනය පිළිබඳව අවබෝධයක් ලබාගන්නා ලදී.
- භාවිතා කරන ලද ගිණුම්කරණ ප්‍රතිපත්තිවල උචිතභාවය, ගිණුම්කරණ ඇස්තමේන්තුවල සාධාරණත්වය සහ කළමනාකරණය විසින් කරන ලද සම්බන්ධිත හෙළිදරව්කිරීම් අගයන ලදී.
- සිද්ධීන් හෝ තත්ත්වයන් හේතුවෙන් අරමුදලේ අඛණ්ඩ පැවැත්ම පිළිබඳ ප්‍රමාණාත්මක අවිනිශ්චිතතාවයක් තිබේ ද යන්න සම්බන්ධයෙන් ලබාගත් විගණන සාක්ෂි මත පදනම්ව ගිණුම්කරණය සඳහා ආයතනයේ අඛණ්ඩ පැවැත්ම පිළිබඳ පදනම යොදාගැනීමේ අදාළත්වය තීරණය කරන ලදී. ප්‍රමාණවත් අවිනිශ්චිතතාවයක් ඇති බවට මා නිගමනය කරන්නේ නම් මූල්‍ය ප්‍රකාශනවල ඒ සම්බන්ධයෙන් වූ හෙළිදරව්කිරීම්වලට මාගේ විගණන වාර්තාවේ අවධානය යොමුකළ යුතු අතර, එම හෙළිදරව්කිරීම් ප්‍රමාණවත් නොවන්නේ නම් මාගේ මතය විකරණය කළ යුතුය. කෙසේ වුවද, අනාගත සිද්ධීන් හෝ තත්ත්වයන් මත අඛණ්ඩ පැවැත්ම අවසන්වීමට හැකිය.
- මූල්‍ය ප්‍රකාශනවල ව්‍යුහය හා අන්තර්ගතය සඳහා පාදක වූ ගනුදෙනු හා සිද්ධීන් උචිත හා සාධාරණව ඇතුළත් වී ඇති බව සහ හෙළිදරව් කිරීම් ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවල සමස්ත ඉදිරිපත් කිරීම අගයන ලදී.

හැකිතාක් දුරට හා අවශ්‍ය ඕනෑම විටෙක පහත සඳහන් දෑ පරීක්ෂා කිරීම සඳහා විගණන විෂය පථය ද ප්‍රථම කර ඇත.

- තොරතුරු ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් බලන කළ අරමුදලේ කාර්යයන් අඛණ්ඩව ඇගයීමට හැකිවන පරිදි එහි සංවිධානය, පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි විධිමත්ව හා ප්‍රමාණාත්මකව සැලසුම්කර තිබේ ද යන බව සහ එකී පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි ඵලදායී ලෙස පවත්වාගෙන යනු ලැබේ ද යන බව,
- යම් අදාළ ලිඛිත නීතියකට හෝ අරමුදලේ පාලක මණ්ඩලය විසින් නිකුත්කරන ලද වෙනත් පොදු හෝ විශේෂ විධානයකට අනුකූලව, අරමුදල ක්‍රියාකර ඇති බව,
- සිය බලතල, කර්තව්‍ය සහ කාර්යයන්ට අනුකූලව කටයුතුකර ඇති බව, සම්පත් සකසුරුවම් ලෙස, කාර්යක්ෂම ලෙස සහ ඵලදායී ලෙස කාලසීමාවන් තුළ සහ අදාළ නීතිරීතිවලට අනුකූලව ප්‍රසම්පාදනයකර භාවිතාකර ඇති බව,

1.5. මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීම සම්බන්ධයෙන් වූ විගණන නිරීක්ෂණ

1.5.1. ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිතිවලට අනුකූල නොවීම

අදාළ ප්‍රමිතියට යොමුව සහිතව අනුකූල නොවීම	යොමුව සහිතව කළමනාකාරිත්වයේ දැක්වීම	අදහස් නිර්දේශය
(අ) සිරකරු සුභසාධක අරමුදලේ ගිණුම් ප්‍රතිපත්ති අනුව අරමුදලේ ජංගම නොවනවත්කම් බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ මගින් වාර්තා කිරීමට කටයුතුකළ යුතු වුවද, සමාලෝචිත වර්ෂයේදී සිරකරු සුභසාධක අරමුදලට පරිත්‍යාග වශයෙන් ලැබුණු රු.17,351,040ක් වටිනා ජංගම නොවන වත්කම් අතුරින් රු.11,565,309ක් වටිනා ජංගම නොවන වත්කම් 2024 වර්ෂයේ දෙපාර්තමේන්තුවේ ප්‍රකාශනවලට නොතිබුණි.	බන්ධනාගාර ආයතන වෙත නිකුත් කරනු ලබන වත්කම්හි වටිනාකම CIGAS පද්ධතියෙහි වත්කම් ලෙස ගිණුම්ගත කරන ලෙසට සියලු බන්ධනාගාර ආයතන වෙත දැනුම්දී ඇත. කෙසේ වුව ද, එලෙස වත්කම් ලෙස CIGAS පද්ධතියට නොගැණුනු වත්කම් පවතී නම් එම සියලුම වත්කම් ගිණුම්ගත කරන ලෙසට බන්ධනාගාර ආයතන දැනුවත්කර ඇත.	අරමුදලේ ගිණුම් ප්‍රතිපත්තියට අනුව සියලුම වත්කම් බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ මගින් වාර්තා කිරීමට කටයුතු කළ යුතු ය.
(ආ) පරිත්‍යාග වශයෙන් ලද රු.2,446,160ක් වූ පාරිභෝගික ද්‍රව්‍ය මූල්‍ය ප්‍රකාශනවල ඇතුළත්ව නොතිබුණි.	පරිත්‍යාග වශයෙන් ලැබෙන පාරිභෝජන ද්‍රව්‍ය CIGAS පද්ධතිය හරහා වත්කම් ලෙස හඳුනාගැනීමක් සිදුනොකරන අතර, ඒවා පාරිභෝගික ද්‍රව්‍ය ලේඛනයෙහි සටහන් කරනු ලැබේ.	පාරිභෝජන ද්‍රව්‍ය ගිණුම්ගත කිරීම සඳහා විධිමත් ප්‍රතිපත්තියක් හඳුන්වාදී ගිණුම්ගත කිරීමට පියවරගත යුතු ය.

1.5.2 ගිණුම්කරණ අඩුපාඩු

විගණනනිරීක්ෂණය	කළමනාකාරිත්වයේ දැක්වීම	අදහස්	නිර්දේශය
(අ) සිරවේතන හා තැන්පත් සඳහා වූ පොදු තැන්පතු ගිණුමේ වර්ෂයකට නොඅඩු කාලයක් තුළ හිමිකම්පානු නොලැබූ වේතන හා පෞද්ගලික මුදල් ශේෂය 2024 දෙසැම්බර් 31 දිනට රු.2,173,030ක් විය. එම ශේෂයෙන් සිරකරු මුදාහරිනු ලැබූ දිනයේ සිට වර්ෂයකට වඩා නොඅඩු කාලයක් තුළ හිමිකම්පානු නොලැබූ රු.1,000,805ක මුදල් වටිනාකම, 1979 අංක 54 දරන බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ සිරකරු සුභසාධක අරමුදලේ සංශෝධන පනතේ 4(අ) වගන්තිය ප්‍රකාරව අරමුදලට බැරකිරීමට කටයුතුකර නොතිබුණි.	නිරීක්ෂණ හා එකඟ වන අතර, ඉදිරියේදී හිමිකම්පානු නොලැබූ මුදල් හඳුනාගෙන අරමුදලට බැරකිරීමට කටයුතු කරන ලෙස සියලු බන්ධනාගාර ආයතන දැනුවත් කිරීමට කටයුතුකර ඇත.	හිමිකම්පානු නොලැබූ මුදල් හඳුනාගෙන අරමුදලට බැරකිරීමට කටයුතු කළ යුතු ය.	
(ආ) අනුරාධපුර බන්ධනාගාරයේ වසර දෙක ඉක්ම වූ සිරකරු සුභසාධක අරමුදලේ රු.128,155ක ශේෂයක් වැරදීමකින් රජයේ ආදායමට මාරුකර තිබුණි.	සිරකරු සුභසාධක අරමුදලේ ගිණුම් තැබීමේ දී අනුරාධපුර බන්ධනාගාරයෙහි රු.128,155ක ශේෂය නිවැරදි කිරීමට අදාළ පියවර මේ වන විටත් ගනිමින් පවතී.	ගනුදෙනු නිවැරදිව හඳුනාගෙන ගිණුම්ගත කිරීමට පියවරගත කළ යුතු ය.	
(ඇ) මහර බන්ධනාගාරයේ කර්මාන්ත කටයුතුවලට අදාළව පුද්ගලික ආයතනයක් මගින් 2024 වර්ෂය තුළ සිදුකළ නිෂ්පාදන කටයුතුවලින් සිරවේතනවල අනිවාර්ය අයකිරීම් ලෙස සිරකරු සුභසාධක අරමුදලට බැරකළ යුතු රු.230,760ක මුදලක් 2024 මූල්‍ය ප්‍රකාශනවල හඳුනාගෙන නොතිබුණි.	ගිණුමේ සඳහන්ව ඇති මහර බන්ධනාගාරයේ ලැබීම් ශේෂය නිවැරදි වන අතර, ගොනුවේ සඳහන් මහර බන්ධනාගාර ආයතනය මගින් සපයන ලද තොරතුරු නිවැරදි නොවන බැවින්,CIGAS වැඩසටහන මගින් ලබාගන්නා ලද ගිණුම් තොරතුරු ගොනුවට ඇතුළත්කර ඇත.	බන්ධනාගාර ආයතනය මගින් නිවැරදි තොරතුරු ලබාගෙන ගිණුම්ගත කිරීමට පියවරගත කළ යුතු ය.	

1.6 නීතිරීති රෙගුලාසි සහ කළමනාකරණ තීරණ ආදියට අනුකූල නොවීම

නීතිරීති රෙගුලාසි ආදියට යොමුව	අනුකූල නොවීම රු.	කළමනාකාරීත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
----------------------------------	---------------------	---------------------------------	----------

2020 අගෝස්තු 28
දිනැති අංක
01/2020 දරන
රාජ්‍ය මුදල්
චක්‍රලේඛයේ I
කොටස

- | | | | |
|---|---|---|---|
| i. මුදල් රෙගුලාසි
877(2) (අ)
ඡේදය | අරමුදල සඳහා වෙනම
බැංකු ගිණුමක්
පවත්වාගෙන යා යුතු වුවත්,
සිරකරු සුභසාධක
අරමුදලේ ගනුදෙනු
දෙපාර්තමේන්තුවේ නිල
බැංකු ගිණුම යටතේ
ඉටුකරගෙන තිබුණි. 2023
මූල්‍ය ප්‍රකාශන විගණනයේදී
මෙම අරමුදල සඳහා බැංකු
ගිණුමක් විවෘත කිරීමට
කටයුතු සිදුකරමින් පවතින
බව දන්වා තිබුණ ද,
විගණන අවස්ථාව වූ 2025
අප්‍රේල් 08 දිනවන විටත් ඒ
සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග
ගෙන නොතිබුණි. | සිරකරු සුභසාධක අරමුදල
සඳහා බැංකු ගිණුමක් විවෘත
කිරීම සඳහා වන ආකෘතිපත්‍ර
සම්පූර්ණකර භාණ්ඩාගාර
මෙහෙයුම්දෙපාර්තමේන්තුව
වෙත ඉදිරිපත් කළ ද,
අරමුදල් නමින් ගිණුම් විවෘත
නොකරන බැවින්, එහි නිල
නාමය සංශෝධනය කළ
යුතු අතර, ඒ සඳහා
තෙතික කටයුතු
සිදුකරමින් පවතී. | මුදල් රෙගුලාසි
877(2) (අ)
අනුව කටයුතු
කළ යුතු ය. |
| ii. මුදල් රෙගුලාසි
877 (2)(ඇ)
ඡේදයේ
මාර්ගෝපදේශ
04 | එක් එක් කාර්තුව
අවසානයේ අරමුදලේ
ප්‍රගතිය සමාලෝචනය කළ
හැකි පරිදි ප්‍රධාන කාර්යයන්
පිළිබඳ කාර්තුවය වාර්තා
එම කාර්තුව අවසන් වී දින
15ට පෙර රාජ්‍ය මුදල්
දෙපාර්තමේන්තුව හා
ජාතික අයවැය
දෙපාර්තමේන්තුව වෙත
පිටපත් සහිතව
විගණකාධිපතිවරයා වෙත
ඉදිරිපත් කළ යුතු වුවත්
එසේ සිදුකර නොතිබුණි. | එක් එක් කාර්තුව
අවසානයේ අරමුදලේ
ප්‍රගතිය සමාලෝචනය කළ
හැකි පරිදි ප්‍රධාන කාර්යයන්
පිළිබඳ කාර්තුවය වාර්තා
නියමිත දිනට ඉදිරිපත්
කිරීමට කටයුතු කරන ලෙස
පුනරුත්ථාපන අංශය
දැනුවත්කර ඇත. | මුදල් රෙගුලාසි
877(2)(ඇ)
අනුව
කාර්තුමය
වාර්තා ඉදිරිපත්
කිරීමට කටයුතු
කළ යුතු ය. |

2. මූල්‍ය සමාලෝචනය

2.1 මූල්‍ය ප්‍රතිඵල

සමාලෝචිත වර්ෂයේ මෙහෙයුම් ප්‍රතිඵලය රු.1,290,052ක අතිරික්තයක් වූ අතර, ඊට අනුරූප ඉකුත් වර්ෂයේ අතිරික්තය රු.403,785ක් විය. ඒ අනුව මූල්‍ය ප්‍රතිඵලයෙහි රු.886,267ක වර්ධනයක් නිරීක්ෂණය විය. මෙම වර්ධනයට සමාලෝචිත වර්ෂය තුළ වෙනත් දායක මුදල් ආදායම් වැඩිවීම ප්‍රධාන වශයෙන් හේතු වී තිබුණි.

3. මෙහෙයුම් සමාලෝචනය

3.1 කළමනාකරණ අකායර්ක්ෂමතා

විගණන නිරීක්ෂණය	කළමනාකාරිත්වයේ දැක්වීම	අදහස්	නිර්දේශය
අරමුදලේ සමාලෝචිත වර්ෂයේ මූල්‍ය කාර්යසාධන ප්‍රකාශයට අනුව ආදායම ලෙස හඳුනාගත් රු.2,760,537ත් රු.1,575,675ක් වෙනත් දායක මුදල් ලැබීම් ලෙස දක්වා ඇත. පනත ප්‍රකාරව ප්‍රතිපාදන සලසා ඇති ආදායම් මාර්ග යටතේ ආදායම් එකතුකර ගැනීමට විධිමත් ක්‍රමවේදයක් හඳුනාගෙන ක්‍රියාත්මක කිරීම කෙරෙහි නිසිඅවධානයක් යොමු නොකිරීම තුළින් ආදායම් ශීර්ෂය අනුව ලැබීම් ලේඛනයේ දක්වා ඇති බන්ධනාගාර ආයතන 30 අතුරින් ආයතන 14ක් කිසිදු ආදායමක් 2024 වර්ෂය තුළ උපයා නොතිබුණි. ඒ අනුව මහර හා තංගල්ල බන්ධනාගාර ආයතන වෙනුවෙන් 2024 වර්ෂය තුළ සිරකරු සුභසාධක අරමුදලේ වැඩිම වියදමක් දරා තිබුණ ද, එම ආයතනය ආදායම් එකතුකර ගැනීම වෙනුවෙන් කටයුතුකර නොතිබුණි.	සිරකරු සුභසාධන කටයුතු සිදුකරනු ලබනුයේ එක් එක් ආයතන විසින් උපයන ආදායම මත පදනම්ව නොවන අතර, ඒ ඒ බන්ධනාගාරවල රැඳවියන්ගේ සුභසාධන අවශ්‍යතා මතය. තව ද, ආදායම් එකතුකර ගැනීම සඳහා පුනරුත්ථාපන අංශය මගින් ක්‍රමවේදයක් හඳුනාගෙන ක්‍රියාත්මක කිරීමට ඉදිරියේදී කටයුතු කරනු ඇත.	අරමුදල සඳහා ආදායම් එකතු කිරීමේ විධිමත් සැලැස්මක් සකස්කර ඒ අනුව කටයුතු කිරීමට පියවරගත යුතු ය.	

3.2 මෙහෙයුම් අකාර්යක්ෂමතා

විගණන නිරීක්ෂණය	කළමනාකාරිත්වයේ දැක්වීම	අදහස්	නිර්දේශය
(අ) සිරකරු සුභසාධක අරමුදලේ ලැබීම් යටතේ 2024 වර්ෂය තුළ වෙළඳසැල්වලින් ලබන ශුද්ධ ලාභය ලෙසත්‍රිකුණාමලය බන්ධනාගාරයෙන් ඉපයූ රු.7,764ක මුදල පමණක්	සිරකරු සුභසාධක අරමුදලේ ලැබීම් යටතේ 2024 වර්ෂයේ ත්‍රිකුණාමලය බන්ධනාගාරයේ කරණවැටී අංශය මගින් උපයන ලද මුදලින් මෙම මුදල සිරකරු	අරමුදල සඳහා ආදායම් එකතු කිරීමේ විධිමත් සැලැස්මක් සකස්කර ඒ අනුව කටයුතු කිරීමට පියවරගත යුතු ය.	

සඳහන් වන අතර, ඉතිරි බන්ධනාගාර ආයතන මගින් කිසිදු මුදලක් උපයා නොතිබුණි. 2023 වර්ෂයේ මූල්‍ය ප්‍රකාශන අනුව වෙළඳසැල්වලින් ලැබූ ආදායම රු.225,871ක් වූ නමුත්, එය සමාලෝචිත වර්ෂයේ සියයට 97කින් අඩුවීමකි. තව ද, ප්‍රදර්ශනවලින් හා භෝජනාගාරවලින් 2024 වර්ෂය සඳහා පිළිවෙලින් රු.4,000ක් හා රු.2,500ක් ඉපයීමට ඇස්තමේන්තු කර තිබුණ ද, වර්ෂය තුළ කිසිදු ආදායමක් උපයා නොතිබුණු අතර, විනෝද භාණ්ඩ විකිණීමෙන් ලද ආදායමද රු.1,750ක් තරම් අඩු මුදලක් විය.

සුභසාධක අරමුදලට බැරකර ඇති අතර, ඉදිරියේදී තව තවත් ආදායම් උත්පාදනමාර්ග සොයාගැනීමට කටයුතු කරනු ඇත.

- (ආ) කෙටිකාලීන හා දීර්ඝකාලීන වැඩ සහන ක්‍රමයක් යටතේ රැඳවියන් සේවයේ යෙදීමෙන් උපයන ආදායමෙන් සියයට 10ක් සිරකරු සුභසාධක අරමුදලට ලබාදිය යුතු ය. 2024 වර්ෂය තුළ මෙම ක්‍රමය වැලිකඩ හා වටරැක බන්ධනාගාර ආයතනවල පමණක් ක්‍රියාත්මක වී ඇති අතර, අරමුදලට රු.139,286ක් ලබාදී තිබුණි. ඒ අනුව වැඩසහන ක්‍රමය යටතේ ආදායම් උපයාගත හැකි මාර්ග පුළුල්කිරීමට කටයුතුකර නොතිබුණි.
- වැඩසහන ක්‍රමය යටතේ රාජ්‍ය ආයතනවල සුළු කාර්යයන් සඳහා තෝවාසිකයන්ගේ සේවාව අවශ්‍ය බවට රාජ්‍ය ආයතනයන් අදාළ බන්ධනාගාර ආයතනයන් වෙතින් ඉල්ලීමක් කළ පසු ඒ සම්බන්ධයෙන් සොයාබලා එම සේවාව සැපයීම සිදුකරනු ලබයි. 2024 වර්ෂයේ වැලිකඩ හා වටරැක බන්ධනාගාර ආයතනවලින් පමණක් එම සේවාව සපයා දී ඇත.
- වැඩසහන ක්‍රම යටතේ ආදායම් උපයාගත හැකි මාර්ග පුළුල්කිරීමට සියවරගත යුතු ය.

3.3 අරමුදල් උණ උපයෝජනය

විගණන නිරීක්ෂණය	කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
ප්‍රවර්තන වර්ෂය සඳහා පිළියෙලකළ ක්‍රියාකාරී සැලැස්මට අනුව ත්‍යාග දීම සඳහා සැලසුම්කළ වැඩසටහන්වලින් ක්‍රියාත්මකකර තිබූ වැඩසටහන් ගණන සියයට 54ක් වූ අතර, ත්‍යාග ලබාදුන් රැඳවියන් ගණන සියයට 36ක් පමණක් විය.	බොහෝ ආයතනවල සිරකරු සුභසාධක සංගමයේ දායකත්වයෙන් ත්‍යාග ලබාදීම් සිදුකරන බැවින්, ත්‍යාග ලබාදීමේ ප්‍රමාණය එලෙස අඩුඅගයක් ගෙන තිබුණි. ත්‍යාග ලබාදීම වෙනුවෙන් වෙන්කළ මුදල් උණ උපයෝජිතවීම සම්බන්ධයෙන් ආයතනවලින් තොරතුරු ලබා ගැනීමත්, පසුගිය වර්ෂයේ අඩුපාඩු හඳුනාගෙන ක්‍රියාකාරී සැලැස්ම නිවැරදිව සිදුකිරීමට කටයුතු කරන බව දන්වා සිටිමි.	ඇස්තමේන්තුතාත්විකව සකස්කිරීමත්, වෙන්කළ මුදල් නිසිපරිදි උපයෝජනය කිරීමටත් පියවරගත යුතු ය.